



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - සමාජ ආරක්ෂණ අංශය
மகளிர், சிறுவர் அலுவலகம் மற்றும் சமூக பாதுகாப்பு அமைச்சு - சமூகபாதுகாப்பு பிரிவு
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division

මගේ අංකය
எனது இல
My No DSD/HO/DG/වකුලේබ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date 2020.04.24

දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය ලේකම්,
දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු,
සමෘද්ධි බැංකු සමිති කළමනාකරු හා බැංකු කළමනාකරු,
සමෘද්ධි සංවර්ධන නිලධාරී,

කොරෝනා වෛරසය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වී ඇති පවුල් සඳහා සමාජ ප්‍රතිලාභ රු.5000/- ගෙවීම් වාර්තා ලබාගැනීම. (PTF/03/2020(iv) වකුලේඛනය අනුව)

කොරෝනා වෛරසය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වී ඇති ප්‍රතිලාභය ලැබීමට සුදුසු පවුල් වලට අමතරව ලැබී ඇති අභියාචනා සලකා බලා තවත් වර්ගීකරණ රක් යටතේ පවුල් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කළ අංක PTF/03/2020(iv) හා 2020.04.20 දිනැති වකුලේඛනය මගින් දැනුම් දී ඇත. වර්ගීකරණ ක්ෂේත්‍ර 6ට අදාළ විස්තර කිරීම උක්ත වකුලේඛනය මගින් පැහැදිලි කොට ඇත.

02. කලින් හඳුන්වා දුන් ආකාරයට තොරතුරු ලබා ගැනීමට අදාළ ආකෘතිපත්‍ර 3 ක් හඳුන්වා දී ඇත. ඇමුණුම 01 පරිදි සඳහන් ආකෘතිය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඒ ඒ සේවා ක්ෂේත්‍ර වලට අදාළ ප්‍රතිලාභ ලැබීමට හිමිකම් ලැබූ පවුල් ප්‍රමාණය සඳහන් කළ යුතුය. ඇමුණුම 02 ආකෘති පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කලාප මට්ටමින් සකස් කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කළ යුතුය. ඇමුණුම 03 අනුව ආකෘතිය මාසික සහනාධාර මුදල් ලබා ගැනීම සඳහා අනුපිළිවෙලට සඳහන් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , බැංකු කලාපය සහ මෙහි සඳහන් අනෙකුත් සේවා ක්ෂේත්‍ර 6 සඳහා වන එකතුවද සටහන්

කොට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට divirelief@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුවේ.

ඊට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් නිකුත් කළ චක්‍රලේඛන අංක **PTF/03/2020(ii)** අනුව ආදායම් මාර්ග අහිමි වූ පවුල් සඳහා රු : 5000/- ක් ලබාදීම වෙනුවෙන් ලද අභියාචනා මීට පෙර එනම් 2020.04.17 දිනැති **DSD/HO/DG/චක්‍රලේඛ** යන ලිපිය මගින් යොමු කර ඇති ආකෘතියට අනුව සකස්කර එවිය යුතුය. (ප්‍රථිලාභී වර්ගීකරණ 14 ඇතුළත් පෝරමය)

ඒ ඒ සමෘද්ධි බැංකු වෙත එවන ලද මුදල් අදාල ප්‍රථිලාභී පුද්ගලයාට ගෙවූ බවට වන ප්‍රගති වාර්ථාවද, ඒ ඒ වර්ගීකරණය අනුව ගෙවූ ප්‍රමාණයද සඳහන් කර එවිය යුතුය.



ආර්.පී.බී.තිලකසිරි,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් -

- 1. කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය
ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය - ලබාදුන් උපදෙස් අනුව, කා.දැ.ගැ.ස
- 2. ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා - කා.දැ.ගැ.ස
- 3. අග්‍රාමාත්‍ය ලේකම්, ගාමිණී එස්. සෙනරත් මහතා - කා.දැ.ගැ.ස
- 4. ලේකම්,කාන්තා,ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - කා.දැ.ගැ.ස
- 5. ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය - කා.දැ.ගැ.ස
- 6. රාජ්‍ය ලේකම්, සමාජ ආරක්ෂන අංශය - කා.දැ.ගැ.ස
- 7. විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව - කා.දැ.ගැ.ස
- 8. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස
- 9. අධ්‍යක්ෂ, ක්ෂුද්‍ර මූල්‍ය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස
- 10. සියලුම අංශ ප්‍රධානීන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස

